



ජගත් ඕසෝන් දිනය සැමරුම - 2012 සැප්තැම්බර් 16

දීප ව්‍යාප්ත පෝස්ටර් තරඟය

මිහිතලයේ සියළු ජීවීන්ගේ පැවැත්ම සුරක්ෂිත කරනු ලබන වායු ගෝලයේ කි.මී.10 සිට කි.මී.50 තුළ ස්ථර ගෝලයේ පැතිර පවතින ඕසෝන් ස්ථරය සුරැකීම පිළිබඳ ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් සෑම වසරකම සැප්තැම්බර් මස 16 වන දින ජගත් ඕසෝන් දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම දිනය සැමරීම සහ ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍යය සඳහා වන මොන්ට්‍රියල් සංධානය ආරම්භකර වසර 25ක් සැපිරීම පිළිබඳව ප්‍රජාවගේ අවධානය යොමු කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ජාතික ඕසෝන් ඒකකය දීප ව්‍යාප්ත පෝස්ටර් තරඟවලියක් සංවිධානය කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

**මාතෘකාව: “ ඕසෝන් ක්ෂයකාරක හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් (HCFCs) භාවිතයෙන් බැහැර කරමු”**

1989 වසරේදී ශ්‍රී ලංකාව, ඕසෝන් වියන සුරැකීම සඳහා අන්තර් ජාතික ප්‍රජාව එක්ව ගොඩනඟා ඇති වියානා සම්මුතියේ හා ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍යය භාවිතයෙන් වැලැක්වීම සඳහා වන මොන්ට්‍රියල් සංධානයේ පාර්ශවකරුවෙක් බවට පත්විය. මොන්ට්‍රියල් සංධානයේ ප්‍රතිපත්තීන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රබල ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍යයක් වන ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (CFCs) භාවිතය 2010 වන විට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ශ්‍රී ලංකාව සමත්විය. CFCs වෙනුවට සමහර භාවිතයන් සඳහා තාවකාලික ආදේශකයක් ලෙසට හඳුන්වා දුන් හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් (HCFCs) ශිතකරණ සහ වායු සමීකරණ ක්ෂේත්‍රයේ ශීතකාරකයක් ලෙසද, සේවා කටයුතු වලදී පවිත්‍රකාරකයක් ලෙසද බහුලව භාවිතයට ගැනේ. CFCs හා සැසඳීමේදී HCFCsහි ඕසෝන් ක්ෂයකාරක විභවය අඩු පරාසයක පවතින අතර ගෝලීය උණුසුම වැඩිකිරීමට දායකවන රසායනික ද්‍රව්‍යයකි.

එබැවින් මොන්ට්‍රියල් සංධානයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව HCFCs භාවිතයෙන් බැහැර කලයුතු රසායනික ද්‍රව්‍යයන් බවට හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව තුළ අදියරගතව භාවිතයෙන් බැහැර කිරීම කඩිනම් කිරීමේ සැලැස්මක් අනුමත වී ඇති අතර 2013 ජනවාරි මස 01 දින සිට HCFCs ශ්‍රී ලංකාවට ආනයනයට සීමා පැනවීමට නියමිතය.

**තරඟය සංවිධානය කිරීමේ අරමුණ:**

HCFCs භාවිතයන් ක්‍රමාණුකූලව බැහැර කිරීමේ කළමනාකරණ සැලැස්ම (HPMP) පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙන්ම පාසැල් සිසුන්ගේ සහ මේ පිළිබඳ කැමැත්තක් දක්වන අනෙකුත් කණ්ඩායම් සඳහා අවස්ථාවක් ලබා දෙමින් පරිසර හිතකාමී ක්‍රමවේදයන් භාවිතය තුළින් HCFCs ශ්‍රී ලංකාව තුළ භාවිතයෙන් බැහැර කිරීම සහ ඕසෝන් වියන සුරැකීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා ගැනීම මෙම තරඟවලිය සංවිධානය කිරීමේ මූලිකම අරමුණයි.

**ඉලක්ක කණ්ඩායම්:**

- කණ්ඩායම 01: පාසැල් සිසුන් - 7,8,9,10 ශ්‍රේණි සඳහා
- කණ්ඩායම 02: පාසැල් සිසුන් - 11,12,13 ශ්‍රේණි සඳහා
- කණ්ඩායම 03: විවෘත තරඟය - (පරිසරය සුරැකීම පිළිබඳ උනන්දුවක් දක්වන අනෙකුත් පුද්ගලයින් සඳහා)

යන කාණ්ඩ යටතේ වෙන වෙනම තරඟය සංවිධානය කෙරේ.

**තරඟ කොන්දේසි:**

01. අඟල් 22\*17 ප්‍රමාණයේ කඩදාසි භාවිතා කල යුතුය
02. සිංහල, ඉංග්‍රීසි, දෙමළ ඕනෑම මාධ්‍යයකින් නිර්මාණ ඉදිරිපත් කල හැකිය
03. දියසායම්/ තෙල් සායම්/ පැස්ටල් වැනි ඕනෑම වර්ණ සංයෝජනයකට ඉඩ ඇත
04. ග්‍රැෆික් නිර්මාණයක් නොවිය යුතුය.
05. ඕනෑම නිර්මාණ සංඛ්‍යාවක් ඉදිරිපත් කල හැකිය.
06. පාසැල් සිසුන් තම නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණයක් බවට විදුහල්පතිතුමා/තුමිය විසින් සහතික කල යුතුය

**නිර්මාණ ඉදිරිපත් කල යුතු අවසාන දිනය:**

2012.09.10 දිනට ප්‍රථම ලී.ප.තැපැලෙන් අධ්‍යක්ෂ, ජාතික ඕසෝන් ඒකකය, පරිසර අමාත්‍යාංශය, 980/4, වික්‍රමසිංහ පෙදෙස, ඇතුල් කෝට්ටේ යන ලිපිනයට නිර්මාණ යොමු කල හැකිවේ.(වැඩි දුර විස්තර සඳහා දු.ක. 0112883455/[ozone@noulanka.lk](mailto:ozone@noulanka.lk)/ [www.noulanka.lk](http://www.noulanka.lk))

**ත්‍යාග සහ සහතිකපත්‍ර**

අධ්‍යක්ෂ, ජාතික ඕසෝන් ඒකකය විසින් නම් කරන ලද ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් පහත සඳහන් එක් එක් ඉලක්ක කණ්ඩායම් යටතේ ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ.

|            | කණ්ඩායම 01   | කණ්ඩායම 02   | කණ්ඩායම 03   |
|------------|--------------|--------------|--------------|
| 1වන ස්ථානය | රු.15,000.00 | රු.20,000.00 | රු.25,000.00 |
| 2වන ස්ථානය | රු.10,000.00 | රු.15,000.00 | රු.17,500.00 |
| 3වන ස්ථානය | රු.7,500.00  | රු.10,000.00 | රු.12,500.00 |

මෙයට අමතරව කුසලතා සහතිකපත් 20ක් ලබා දීමට නියමිතය.

ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය 2012 ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය අවස්ථාවේදී සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

තරභාවලිය පිළිබඳ විනිශ්චයන් හා අවසාන තීරණය අධ්‍යක්ෂ, ඕසෝන් ඒකකය, පරිසර අමාත්‍යාංශය සතුවේ.

ලේකම්  
පරිසර අමාත්‍යාංශය  
බත්තරමුල්ල

